



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2224/2 - 2021 අප්‍රේල් මස 19 වැනි සඳුදා - 2021.04.19

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය රජයේ නිවේදන

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත

3(4) වන වගන්තිය යටතේ වූ නිවේදනය

සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වන වගන්තිය ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මා විසින්, මෙම නිවේදනය මගින් පහත දැක්වෙන පරිදි ප්‍රකාශයට පත් කරමි ; එනම් -

1. රටට ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභයක් ගෙන දෙනු ලබන්නා වූ ද, රටෙහි භූ දර්ශනය වෙනස් කරනු ලබන්නා වූ ද ජාතික සුභසිද්ධිය සලස්වනු ලබන ව්‍යාපෘතියක් වශයෙන්, දේශීය/විදේශීය ඖෂධ නිෂ්පාදකයන් විසින් කරනු ලබන ආයෝජන සඳහා පහසුකම් සැලැස්වීම පිණිස එක් අදියරකට අක්කර 200 ක් බැගින් අදියර දෙකකින් සමන්විත වූ හම්බන්තොට - ආරබොක්ක ප්‍රදේශයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අයිතිය දරනු ලබන අක්කර 400 ක භූමි ප්‍රදේශයක් තුළ (මෙහි මින්මතු "කලාපය" යනුවෙන් සඳහන් කරනු ලබන) ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහාම වෙන්කළ කලාපයක් පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතිය, ඉහත කී පනතේ කාර්ය සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගැනේ. සෞඛ්‍ය විෂයය අයත්වන අමාත්‍යාංශයේ සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය විෂයය අයත්වන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (මෙහි මින්මතු "BOI" යනුවෙන් සඳහන් කරනු ලබන) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වනු ඇත.
2. සංශෝධිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ (මෙහි මින්මතු "SDP පනත" යනුවෙන් සඳහන් කරනු ලබන) 3(3) වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමේ දින සිට මාස දහ අටක (18) කාලසීමාවක් ඇතුළත කලාපයේ පළමු අදියරේ යටිතල පහසුකම් අවශ්‍යතාවය සුදානම් වනු ඇත.
3. ඉහත කී ව්‍යාපෘතියේ කාර්ය සඳහා, SDP පනත ප්‍රකාරව, මෙම නිවේදනයේ පහත සඳහන් උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති යෝජිත නිදහස් කිරීම් කලාපය ඇතුළත පිහිටුවන ලද සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියේ විෂය පථය තුළට ගැනෙන බවට BOI විසින් හඳුනාගෙන ඇති ව්‍යවසායයන් සඳහා අදාළ විය යුතු බවත්, ආයෝජනයේ ප්‍රමාණය, නිෂ්පාදනය කිරීමට නියමිත භාණ්ඩයේ ස්වභාවය, වෙළඳපොළ දිශානතිය, පේටන්ට් බලපත්‍ර අයිතිවාසිකම්වල ස්වභාවය, දේශීයව එකතු කල අගය, නිෂ්පාදන ගුණාත්මකභාවය යනාදී පරාමිතීන් මත පදනම්ව ප්‍රවර්ධනය කරන ලද පූර්ව - අර්ථ නිරූපිත නිර්ණායකයකට අනුව (මෙහි මින්මතු "ව්‍යවසායය" යනුවෙන් හඳුන්වනු ලබන) එකී එක් එක් ව්‍යවසායය සම්බන්ධයෙන් එම යෝජිත නිදහස් කිරීම් අභිරුචිකරණය (customized) කරනු ඇති බව නිශ්චිතව දක්වමි. ඉහත සඳහන් නිර්ණායක මත පදනම්ව, උපලේඛනයේ (අ) සිට (ඊ) දක්වා වූ ඡේදවල සඳහන් දිරිගැන්වීම්වලින් තෝරාගත් දිරිගැන්වීම් ලබාගැනීම සඳහා එක් එක් ව්‍යවසායයන් යෝග්‍ය වන්නේ ය.
4. SDP පනතේ 3(5) වගන්තිය යටතේ මෙම කලාපය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමේ දින සිට බලාත්මක වන පරිදි, උපලේඛනයේ සඳහන් දිරිගැන්වීම් සෑම වසර පහකට (5) වරක්ම අධීක්ෂණය කර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන අතර 3(4) ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරනු ලැබේ.



5. සෞඛ්‍ය විෂයය අයත්වන අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නාමිකයකු, ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන විෂයය අයත්වන අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නාමිකයකු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ගෙන් සමන්විත වන කමිටුවක් විසින් එක් එක් ව්‍යවසායය සඳහා වූ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම තීරණය කරනු ලබන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ව්‍යවසායය අතර පවතින පෞද්ගලික ගිවිසුමෙහි (මෙහි මින්මතු "BOI ගිවිසුම" යනුවෙන් හඳුන්වනු ලබන) එම දිරිගැන්වීම් නිශ්චිතව දක්වනු ලැබේ.

උපලේඛනය

(1) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත

(අ) සංස්ථාපිත ආදායම් බද්ද (CIT) ගෙවීමෙන් නිදහස් කිරීම

(අ).1 අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන තුළින් උත්පාදනය වන ආදායම් සඳහා ඉහත කී නිර්ණායකය මත පදනම්ව අවම වශයෙන් වසර පහ (05) සිට උපරිම වශයෙන් වසර දහය (10) දක්වා බදු විරාමයක් ප්‍රදානය කරනු ලැබේ.

ව්‍යවසායය විසින් ලාභ ඉපයීම ආරම්භ කරනු ලබන වර්ෂයේ සිට හෝ එම ව්‍යවසායය විසින් වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලබන දින සිට ගණනය කරනු ලබන වසර දෙකකට (02) වඩා වැඩි නොවන යම් තක්සේරු වර්ෂයක සිට යන අවස්ථා දෙකෙන් ප්‍රථමයෙන් එළඹෙන අවස්ථාවේ සිට ඉහත කී බදු නිදහස් කාලසීමාව ගණනය කරනු ලැබිය යුතු ය.

ඉහත කී බදු විරාම කාලසීමාව අවසන්වීමෙන් පසුව, තත්කාලයේ දී අපනයනකරුවන් සඳහා අදාළවන බලපවත්නා සංස්ථාපිත ආදායම් බද්ද, ව්‍යවසායය විසින් උත්පාදනය කරනු ලබන ලාභ සම්බන්ධයෙන් අදාළ වන්නේ ය.

(අ).2 දේශීය වෙළඳපොළ සඳහා කරනු ලබන විකුණුම් හරහා ආනයන ආදේශනය තුළින් උත්පාදනය වන ආදායම සඳහා -

ඉහත කී පූර්ව - අර්ථ නිරූපිත නිර්ණායකය මත පදනම්ව අවම වශයෙන් වසර පහ (05) සිට උපරිම වශයෙන් වසර දහය (10) ක කාලසීමාවක් දක්වා එම අවස්ථාවේ දී අපනයනකරුවන් සඳහා අදාළවන බලපවත්නා සංස්ථාපිත ආදායම් බද්ද (CIT) ප්‍රදානය කරනු ලැබිය යුතු ය.

ව්‍යවසායය විසින් ලාභ ඉපයීම ආරම්භ කරනු ලබන වර්ෂයේ සිට හෝ එම ව්‍යවසායය විසින් වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලබන දින සිට ගණනය කරනු ලබන වසර දෙකකට (02) වඩා වැඩි නොවන යම් තක්සේරු වර්ෂයක සිට යන අවස්ථා දෙකෙන් ප්‍රථමයෙන් එළඹෙන අවස්ථාවේ සිට ඉහත කී බදු නිදහස් කාලසීමාව ගණනය කරනු ලැබිය යුතු ය.

ඉහත කී බදු නිදහස් කාලසීමාව අවසන්වීමෙන් පසුව, තත්කාලයේ දී නිෂ්පාදකයන් සඳහා අදාළවන බලපවත්නා සංස්ථාපිත ආදායම් බද්ද, ව්‍යවසායය විසින් උත්පාදනය කරනු ලබන ලාභ සම්බන්ධයෙන් අදාළ වන්නේ ය.

(ආ) සේවානියුක්තිය මත ආදායම් බද්ද

උපරිම වශයෙන් විදේශීය සේවා නියුක්තිකයන් විසිදෙනෙකුට (20) යටත්ව වසර (05) ක කාලසීමාවක් සඳහා ඉහත කී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සේවයේ නියුක්ත වීමෙන් උත්පාදනය වන ලැබීම් සහ ප්‍රතිලාභ වෙනුවෙන් ආදායම් බදු ගෙවීමෙන් ව්‍යාපෘති සමාගමේ විදේශීය සේවා නියුක්තිකයන් නිදහස් කරනු ලැබේ.

(2) 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත

පහත දැක්වෙන අයිතම සම්බන්ධයෙන් 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත සහ එහි සංශෝධන යටතේ වූ එකතුකළ අගය මත බදු (VAT) ගෙවීමෙන් සහ අයකිරීමෙන් ව්‍යවසායය නිදහස් විය යුතු ය. එනම් -

(i) ඉදිකිරීම් ආශ්‍රිත අයිතම

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන කාලසීමාව තුළ දී ව්‍යවසායය සඳහා, බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් හෝ දේශීය ආදායම් පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන VAT පරිපාලන පද්ධතිය සමඟ (උදා: SVAT) ලියාපදිංචි වී ඇති යම් ලියාපදිංචි තැනැත්තකුගෙන් ලබාගන්නා සැපයුම් ඇතුළු සියලු ඉදිකිරීම් ආශ්‍රිත අයිතම ආනයනය කිරීම් මත ;

(ii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන හා දේශීය වෙළෙඳපොළ වෙත විකුණුම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා භාවිතා කරන ප්‍රාග්ධන භාණ්ඩ (පිරියත, යන්ත්‍රෝපකරණ, උපාංග).

බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් සහ දේශීය ආදායම් පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන VAT පරිපාලන පද්ධතිය (උදා:- SVAT) සමඟ ලියාපදිංචි වී ඇති යම් ලියාපදිංචි තැනැත්තකුගෙන් ලබාගන්නා සැපයුම් ඇතුලු සියලු ආනයන සම්බන්ධයෙන් වූ ප්‍රාග්ධන භාණ්ඩ ; සහ

(iii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ නිෂ්පාදන මෙන්ම දේශීය වෙළෙඳපොළ වෙත විකුණුම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන නිෂ්පාදන සඳහා වූ අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන/සැකසුම් ආශ්‍රිත පරිභෝජන භාණ්ඩ.

බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් සහ දේශීය ආදායම් පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන VAT පරිපාලන පද්ධතිය (උදා:- SVAT) සමඟ ලියාපදිංචි වී ඇති යම් ලියාපදිංචි තැනැත්තකුගෙන් ලබාගන්නා සැපයුම් ඇතුලු සියලු අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන/සැකසුම් ආශ්‍රිත පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම් මත ;

ඒ අනුව, ව්‍යවසායය විසින් දේශීය වෙළෙඳපොළ වෙත ලබාදෙන නිම් භාණ්ඩ අලෙවිය හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන සඳහා වැට් බදු (VAT) අය නොකළ යුතු ය.

(3) 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත

පහත දැක්වෙන ආකාරයට 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත සහ එහි සංශෝධන යටතේ වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (PAL) ගෙවීමෙන් සහ අයකිරීමෙන් ව්‍යවසායය නිදහස් වන්නේ ය. එනම් -

(i) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ දී බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු සියලුම ඉදිකිරීම් ආශ්‍රිත අයිතම ආනයනය කිරීම් මත;

(ii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ භාණ්ඩ සහ දේශීය වෙළෙඳපොළ වෙත සිදුකරනු ලබන අලෙවි කිරීම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන භාණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන, බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු ප්‍රාග්ධන භාණ්ඩ (පිරියත, යන්ත්‍රෝපකරණ, උපාංග) ආනයනය කිරීම් මත ; සහ

(iii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ භාණ්ඩ සහ දේශීය වෙළෙඳපොළ වෙත සිදුකරනු ලබන අලෙවි කිරීම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන භාණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා වූ බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන/සැකසුම් ආශ්‍රිත සියලුම පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම් මත.

ඒ අනුව, ව්‍යවසායය විසින් දේශීය වෙළෙඳපොළ වෙත නිම් භාණ්ඩ අලෙවි කිරීම හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන මත වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්ද (PAL) අය නොකළ යුතු ය.

(4) රේගු ආඥාපනත (235 වන පරිච්ඡේදය)

රේගු ආඥාපනත (235 වන පරිච්ඡේදය) යටතේ පහත සඳහන් ආනයන මත රේගු බද්ද (CID) ගෙවීමෙන් සහ අයකිරීමෙන් ව්‍යවසායය නිදහස් වන්නේ ය, එනම් -

(i) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ දී බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුලු සියලුම ඉදිකිරීම් ආශ්‍රිත අයිතම ආනයනය කිරීම් මත;

(ii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ භාණ්ඩ සහ දේශීය වෙළෙඳපොළ වෙත සිදුකරනු ලබන අලෙවි කිරීම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන භාණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන, බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු ප්‍රාග්ධන භාණ්ඩ (පිරියත, යන්ත්‍රෝපකරණ, උපාංග) ආනයනය කිරීම් මත ; සහ

(iii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ භාණ්ඩ සහ දේශීය වෙළෙඳපොළ වෙත සිදුකරනු ලබන අලෙවි කිරීම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන භාණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා වූ බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන/සැකසුම් ආශ්‍රිත සියලුම පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම් මත.

එසේ වුවද, නිශේධන ලේඛනයේ සඳහන් අයිතම ප්‍රමාණවත් ගුණාත්මක තත්ත්වයෙන්, ප්‍රමාණයෙන් සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව සඳහා අනුගතවන පරිදි ලබාගැනීමට නොමැති අවස්ථාවලදී, එම නිශේධන ලේඛනයේ සඳහන් අයිතම ආනයනය කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බැලිය යුතු ය.

ඒ අනුව, ව්‍යවසායය විසින් දේශීය වෙළඳපොළ වෙත නිමි භාණ්ඩ අලෙවිය හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන වෙනුවෙන් රේගු බද්ද (CID) අය නොකළ යුතු ය.

(5) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත

පහත සඳහන් ආනයන සම්බන්ධයෙන් 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත සහ එහි සංශෝධන යටතේ සෙස් (CESS) බද්ද ගෙවීමෙන් සහ අයකිරීමෙන් ව්‍යවසායය නිදහස් වන්නේ ය, එනම් -

- (i) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළ දී බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු සියලුම ඉදිකිරීම් ආශ්‍රිත අයිතම ආනයනය කිරීම් මත;
- (ii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ භාණ්ඩ සහ දේශීය වෙළෙඳපොළ වෙත සිදුකරනු ලබන අලෙවි කිරීම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන භාණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන, බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු සියලුම ප්‍රාග්ධන භාණ්ඩ (පිරියත, යන්ත්‍රෝපකරණ, උපාංග) ආනයනය කිරීම් මත ; සහ
- (iii) අපනයන ලෙස සලකනු ලබන අපනයන (deemed exports) ඇතුළු අපනයන සඳහා වූ භාණ්ඩ සහ දේශීය වෙළෙඳපොළ වෙත සිදුකරනු ලබන අලෙවි කිරීම් හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන භාණ්ඩ යන අවස්ථා දෙකෙහිදීම නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන, බන්ධිත ප්‍රදේශවලින් (ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය) ලබාගන්නා මිලදී ගැනීම් ඇතුළු අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන/සැකසුම් ආශ්‍රිත සියලුම පරිභෝජන භාණ්ඩ ආනයනය කිරීම් මත.

ඒ අනුව, ව්‍යවසායය විසින් දේශීය වෙළඳපොළ වෙත නිමි භාණ්ඩ අලෙවිය හරහා සිදුකරනු ලබන ආනයන ආදේශන වෙනුවෙන් සෙස් (CESS) බද්ද අය නොකළ යුතු ය.

මහින්ද රාජපක්ෂ, පා.ම.
මුදල් අමාත්‍ය.

2021 අප්‍රේල් මස 19 වන දින,
කොළඹ 01,
මුදල් අමාත්‍යාංශයේ දී ය.